

33 - ගිණුම්කරණය I

පැය දෙකයි

සැලකිය යුතුයි :

- ★ අංක 1 සිට 30 දක්වා ප්‍රශ්නවල නිවැරදි පිළිතුර ඉදිරියෙන් ඇති තිත් ඉර මත ලියන්න.
- ★ අංක 31 සිට 50 දක්වා ප්‍රශ්නවලට කෙටි හා නිශ්චිත පිළිතුරු සපයන්න.

01. කවිඳුගේ ව්‍යාපාරය රු 55000ක බැංකු ණය වාරිකයක් මුදලින් ගෙවූ අතර ඒ තුළ අන්තර්ගත පොළීය රු 5000කි. මෙම ගනුදෙනුව හේතුවෙන් ගිණුම්කරණ සමීකරණයේ පහත සඳහන් මූලිකාංගවලට වන බලපෑම කුමක්ද?

| වගකීම් | හිමිකම් | |
|-------------------------|-----------------------|---------|
| (1) රු 5 000කින් අඩුවේ | රු 5 000කින් වැඩිවේ. | |
| (2) රු 50 000කින් අඩුවේ | රු 5 000කින් අඩුවේ. | |
| (3) රු 55 000කින් අඩුවේ | රු 55 000කින් වැඩිවේ. | |
| (4) රු 55 000කින් අඩුවේ | රු 55 000කින් අඩුවේ. | |
| (5) රු 60 000කින් අඩුවේ | රු 60 000කින් අඩුවේ. | (.....) |

02. ගනුදෙනුවකින් ගිණුම්කරණ සමීකරණයේ මූලිකාංගවලට වූ බලපෑම පහත පරිදි වේ.

වත්කම් - තොගය රු 12 000කින් අඩුවීම

වත්කම් - කාර්යාල උපකරණ රු 12 000කින් වැඩිවීම.

මෙම ගනුදෙනුව වඩාත් හොඳින් විස්තර කෙරෙන ප්‍රකාශය කුමක්ද?

- (1) රු 12 000ක් වූ විවිධ තොග කාර්යාල වියදම් සඳහා පරිභෝජනය කිරීම.
- (2) ප්‍රදර්ශනාගාරයෙන් ගබඩාව වෙත ආපසු එවන ලද තොග රු 12 000 සටහන් කිරීම.
- (3) රු 12 000ක වෙළඳතොග අයිතමයක් කාර්යාල ප්‍රයෝජනය සඳහා වූ අයිතමයක් ලෙස වර්ගීකරණය කිරීම.
- (4) කාර්යාල උපකරණ ගිණුමේ වැරදි ලෙස වාර්තා කරන ලද රු 12 000ක තොගයක් නිවැරදි කිරීම.
- (5) රු 12 000 වටිනා කාර්යාල උපකරණ ණයට ගැනීම හා රු 12 000 පිරිවැය වූ භාණ්ඩ අත්පිට විකිණීම. (.....)

03. X තීරුවේ මූලික පොත්ද Y තීරුවේ මූලාශ්‍ර ලේඛනද දැක්වේ.

| X | Y |
|-----------------------|-----------------|
| 1. මුදල් පොත | A ඉන්වොයිසිය |
| 2. ගැනුම් ජර්නලය | B ජර්නල් වවුචරය |
| 3. පොදු ජර්නලය | C හරපත |
| 4. ආපසු එවුම් ජර්නලය | D වවුචරය |
| 5. ආපසු යැවුම් ජර්නලය | E බැර පත |

X තීරුවේ සඳහන් මූලික පොත් සඳහා භාවිතා කරන මූලාශ්‍ර ලේඛන Y තීරුවෙන් පිළිවෙලින් ගැලපූ විට නිවැරදි පිළිතුර වනුයේ,

- (1) A, D, B, E හා C ය.
- (2) B, A, D, E හා C ය.
- (3) C, A, B, E හා D ය.
- (4) D, A, B, C හා E ය.
- (5) D, A, B, E හා C ය. (.....)

04. පහත වැරදිවලින් ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වරද කුමක්ද?

- (1) රු 15 000ක අත්පිට විකුණුම් පොත්වලින් මගහැරී ඇත.
- (2) රු 4 000ක ලද වට්ටම් දුන් වට්ටම් ගිණුමට බැර කර ඇත.
- (3) රු 25 000ක යන්ත්‍ර අලුත් වැඩියා වියදම යන්ත්‍ර ගිණුමට හර කර ඇත.
- (4) රු 5 000ක ආපසු එවුම් ආපසු යැවුම් ගිණුමේ බැරට සටහන් කර ඇත.
- (5) රු 13 000ක විකුණුම් ඉන්වොයිසියක් රු 31 000ක් ලෙස විකුණුම් ජර්නලයේ සටහන් කර ඇත. (.....)

05. පහත සඳහන් ණයට විකුණුම් තොරතුරු 2015 මාර්තු මාසය සඳහා අදාළ වේ.

| ණයගැනියා | ලකුණු කළ මිල (රු000) | වෙළෙඳ වට්ටම් | ගනුදෙනුව පියවිය යුතු දිනය | ගනුදෙනුව පිය වූ දිනය |
|----------|----------------------|--------------|---------------------------|----------------------|
| හසිත | 1 000 | 10% | මාර්තු 15 | මාර්තු 12 |
| සිසිත | 4 000 | 5% | මාර්තු 20 | මාර්තු 25 |

අදාළ දිනට පෙර මුදල් පියවීම සිදු කරයි නම් 5%ක මුදල් වට්ටමක් හිමිවේ.

ණයගැනියන්ට දුන් වට්ටම් සටහන් කිරීම සඳහා නිවැරදි ද්විත්ව සටහන කුමක්ද?

- (1) දුන් වට්ටම් ගිණුම හර 45 000 ණයගැති පාලන ගිණුම බැර 45 000
- (2) දුන් වට්ටම් ගිණුම හර 45 000 මුදල් ගිණුම බැර 45 000
- (3) දුන් වට්ටම් ගිණුම හර 50 000 ණයගැති පාලන ගිණුම බැර 50 000
- (4) දුන් වට්ටම් ගිණුම හර 235 000 ණයගැති පාලන ගිණුම බැර 235 000
- (5) දුන් වට්ටම් ගිණුම හර 235 000 මුදල් ගිණුම බැර 235 000 (.....)

06. “උපලබ්ධි වූ නමුත් උපයා නොමැති ආදායම් වගකීම් ලෙස සැලකීම” පහත සඳහන් කුමන සංකල්පයට/සංකල්පවලට අනුකූල වේද?

- A - යථාරූපී B - උපචිත C - ගැලපුම් D - උපලබ්ධි
- (1) A පමණි. (2) B පමණි. (3) C පමණි. (4) B සහ C පමණි. (5) B සහ D පමණි. (.....)

07. උපචිත, කාලඡේද සහ උපලබ්ධි යන සංකල්ප තුනම අදාළ වන අවස්ථාව කුමක්ද?

- (1) අඩමාන ණය වෙන්කිරීම.
- (2) කාලඡේදය අවසාන දිනට ගැලපීමේ සටහන් කිරීම.
- (3) විකුණුම් පිරිවැය සෙවීමේදී අවසාන තොගය අඩු කිරීම.
- (4) ණයට විකුණුම් කාලඡේදයේ ආදායමක් ලෙස හඳුනා ගැනීම.
- (5) ගිණුම් කාල පරිඡේදයක් අවසානයේදී වත්කම් හා වගකීම් ගිණුම්වල ශේෂ ඉදිරියට ගෙන ඒම. (.....)

08. මූල්‍ය වාර්තා තුළින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු විශ්වාසනීය නියෝජනයක් නිරූපණය වන පරිදි ඉදිරිපත් කිරීම සඳහා එම තොරතුරු

- (1) සම්පූර්ණ, මධ්‍යස්ථ හා වැරදිවලින් තොරවිය යුතුය.
- (2) සත්‍යාපනය කළ හැකි බව හා කාලීන බවින් යුක්ත විය යුතුය.
- (3) කාලීන බව, තේරුම් ගත හැකි බව හා අදාළ බවින් යුක්ත විය යුතුය.
- (4) සත්‍යාපනය කළ හැකි බව, කාලීන බව හා වැරදිවලින් තොරවිය යුතුය.
- (5) සංසන්දනාත්මක බවින් හා සත්‍යාපනය කළ හැකි බවින් යුක්ත විය යුතුය. (.....)

09. පහත සඳහන් කුමන ප්‍රකාශය නිවැරදි වේද?

- (1) ණයගැති ගිණුමක බැර ශේෂ තිබිය නොහැක.
- (2) සියලුම විකුණුම් විකුණුම් ජර්නලයේ සටහන් කරයි.
- (3) විකුණුම් ජර්නලයේ එකතුව ණයගැති පාලන ගිණුමේ සටහන් කරයි.
- (4) සෑම ණයගැතියෙක් වෙනුවෙන්ම පාලන ගිණුමක් පවත්වා ගත යුතුය.
- (5) සෑම විටම ණයගැති පාලන ගිණුමේ ශේෂය ණයගැති ලෙජරයේ ශේෂය සමග සමාන වේ. (.....)

10. ණයගැතියකු විසින් රු 50 000ක් පියවීම සඳහා රු 48 000ක වෙක්පතක් ලබාදුන් අතර එය බැංකුවේ තැන්පත් කරන ලදී. මෙම වෙක්පත අගරු වී ඇති බව බැංකුව විසින් දැනුම් දෙන ලදී. වෙක්පත අගරු වීම සම්බන්ධව ද්විත්ව සටහන වන්නේ,

- | | | | | |
|-------------------|----|--------|-----|--------|
| (1) ණය ගැති ගිණුම | හර | 48 000 | | |
| බැංකු ගිණුම | | | බැර | 48 000 |
| (2) බැංකු ගිණුම | හර | 48 000 | | |
| ණයගැති ගිණුම | | | බැර | 48 000 |
| (3) බැංකු ගිණුම | හර | 50 000 | | |
| ණයගැති ගිණුම | | | බැර | 50 000 |
| (4) ණය ගැති ගිණුම | හර | 48 000 | | |
| අවිනිශ්චිත ගිණුම | හර | 2 000 | | |
| බැංකු ගිණුම | | | බැර | 50 000 |
| (5) ණයගැති ගිණුම | හර | 50 000 | | |
| බැංකු ගිණුම | | | බැර | 48 000 |
| අවිනිශ්චිත ගිණුම | | | බැර | 2 000 |
- (.....)

11. නිසල් විසින් භාණ්ඩ නිෂ්පාදනාගාරයක් හා ඒවා අලෙවි කිරීමේ වෙළෙඳ සැලකිල්ලක් වෙන් වෙන්ව පවත්වාගෙන යයි. 2015.03.31 දින වෙළෙඳ ව්‍යාපාරයේ ඇති වූ ගිණිතකින් සම්පූර්ණ භාණ්ඩ තොගය විනාශ වූ අතර, ගිණුම් වාර්තා අනුව පහත තොරතුරු සපයා ඇත.

| | අමු ද්‍රව්‍ය (රු.) | නිමි භාණ්ඩ (රු.) |
|---------------------------|--------------------|------------------|
| 2014.04.01 තොග වටිනාකම | 100 000 | 200 000 |
| අමුද්‍රව්‍ය මිල දී ගැනුම් | 420 000 | - |
| 2015.03.31 තොග වටිනාකම | 50 000 | - |

- සෘජු ද්‍රව්‍ය පිරිවැය හැර කාලච්ඡේදයේ මුළු නිෂ්පාදන පිරිවැය රු 180 000
- කාලච්ඡේදයේ මුළු විකුණුම් ආදායම රු 900 000
- ව්‍යාපාරය පිරිවැය මත 20% ලාභ ආන්තිකයක් තබාගෙන භාණ්ඩ අලෙවි කරනු ලැබේ.

මුළු නිෂ්පාදන පිරිවැය හා විනාශ වූ නිමි තොග වටිනාකම් පිළිවෙළින්

- (1) රු 650 000 හා 50 000 වේ. (2) රු 650 000 හා 100 000 වේ.
 (3) රු 650 000 හා 130 000 වේ. (4) රු 700 000 හා 130 000 වේ.
 (5) රු 700 000 හා 100 000 වේ. (.....)

- ▲ ප්‍රශ්න අංක 12 හා 13ට පිළිතුරු සැපයීම සඳහා පහත තොරතුරු භාවිත කරන්න.

සීමාසහිත අශෝක පොදු සමාගම මුද්‍රිත සතුව පැවති ලොරි රථය 2015.03.31 දින රු 3 000 000කට ප්‍රත්‍යාගණනය කර ඇත. එය මිල දී ගෙන තිබුණේ 2012.09.30 දින රු 2 700 000කට වේ.

- මිල දී ගත් දින එහි ඵලදායී ජීවකාලය වසර 13ක් ලෙසත්, සුන්බුන් අගය රු 100 000 ලෙසත් ඇස්තමේන්තු කොට තිබුණි.
- ගිණුම් වර්ෂය මාර්තු 31 දිනෙන් අවසන් වේ.

12. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂයට ලාභාලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශයට හඳුනාගත යුතු ක්ෂය වටිනාකම වන්නේ,

- (1) රු 200 000 කි. (2) රු 223 000 කි. (3) රු 300 000 කි.
 (4) රු 500 000 කි. (5) රු 800 000 කි. (.....)

13. ඉහත ගනුදෙනු ගිණුම්ගත කිරීම තුළින් මුළු විස්තීරණ ආදායමට වන බලපෑම කුමක්ද?

- (1) රු 100 000ක් වැඩිවේ. (2) රු 200 000ක් වැඩිවේ.
 (3) රු 300 000ක් වැඩිවේ. (4) රු 600 000ක් වැඩිවේ.
 (5) රු 800 000ක් වැඩිවේ. (.....)

14. 2014.04.01 දින රු. 600 000ක් යොදා ආරම්භ කළ මහේන්ද්‍රන්ගේ ව්‍යාපාරයේ ක්‍රමානුකූලව ගිණුම් තැබීමක් සිදුකර නොමැති අතර, පහත තොරතුරු මඟට සපයා ඇත.

- 2015.03.31 දිනට මුළු චන්කම් රු 800 000ක් හා මුළු වගකීම් රු 350 000 කි.
- ගිණුම් වර්ෂය තුළ රු 450 000ක් වටිනා අයිතිකරුගේ මෝටර් රථය ව්‍යාපාරයට යොදා ඇත.

2015.03.31න් අවසන් වර්ෂය සඳහා ලාභය හෝ අලාභය වන්නේ :

- (1) අලාභය රු 150 000 (2) ලාභය රු 300 000
 (3) අලාභය රු 300 000 (4) ලාභය රු 600 000
 (5) අලාභය රු 600 000 (.....)

15. හස්ත කර්මාන්තයේ නියුතු කාන්තාවන් විසින් පවත්වාගෙන යන ශ්‍රීපාලි කාන්තා අභිවෘද්ධි සංගමයේ 2014.03.31 දිනට හිමිකම් පහත දැක්වේ.

| | |
|---------------------|----------------|
| | රු |
| සම්මුච්චිත අරමුදල | 180 000 |
| ගොඩනැගිලි අරමුදල | 700 000 |
| යාවජීව සාමාජික මුදල | 30 000 |
| | <u>910 000</u> |

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ ගොඩනැගිලි අරමුදල භාවිත කොට රු 30 000ක ගොඩනැගිලි අළුත්වැඩියාවක් කර ඇති අතර යාවජීව සාමාජික මුදලෙන් රු 10 000ක් ආදායම් හා වියදම් ගිණුමට මාරු කර ඇත. ඉහත ගනුදෙනුවලින් පසුව 2015.03.31 දිනෙන් අවසන් වර්ෂයේ අතිරික්තය රු 20 000කි.

2015.03.31 දිනට සමිතියේ මුළු හිමිකම්වල වෙනස්වීම කෙසේ වේද?

- (1) රු 10 000කින් අඩුවේ. (2) රු 10 000කින් වැඩිවේ.
 (3) රු 20 000කින් අඩුවේ. (4) රු 20 000කින් වැඩිවේ.
 (5) රු 30 000කින් වැඩිවේ. (.....)

16. හවුල් ව්‍යාපාරයක ගිණුම් තැබීම සම්බන්ධයෙන් **නිවැරදි** ප්‍රකාශය/ප්‍රකාශ ඇතුළත් බාණ්ඩය කුමක්ද?
- A හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධන ගිණුම තුළින් කීර්තිනාමය ගැලපූ විට මුළු හිමිකම ඉහළ යයි.
 B හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා හවුල්කරුවකුට ගෙවිය යුතු හිමිකම ණය ගිණුමකට මාරු කළ විට මුළු හිමිකම අඩුවේ.
 C ව්‍යාපාරික වියදමක් හවුල්කරුවකු තම පෞද්ගලික මුදලින් පියවූ විට මුළු හිමිකමට බලපෑමක් ඇති නොවේ.
- (1) B පමණි. (2) A, B පමණි.
 (3) A, C පමණි. (4) B, C පමණි.
 (5) A, B, C සියල්ලම වේ. (.....)

17. හවුල් ව්‍යාපාර පනතේ 24 වගන්තියේ ඇතුළත් නොවන ප්‍රකාශයක් වන්නේ,
- (1) ලාභාලාභ සම සමච බෙදාගත යුතු බවයි.
 (2) හවුල්කරුවන්ට වෙනත ලද නොහැකි බවයි.
 (3) හවුල්කරුවන් සිදුකරන ගැනිලි මත පොළියක් අය කල යුතු බවයි.
 (4) හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂ මත පොළියක් ලද නොහැකි බවයි.
 (5) හවුල්කරුවන් විසින් සපයන ණය සඳහා වාර්ෂිකව 5% පොළියක් ලබාදිය යුතු බවයි. (.....)

18. සමාගමක මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සකස් කිරීමේදී මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ මුදල් ප්‍රවාහයන්ට අයත් වන ඒවා පමණක් දැක්වෙන පිළිතුර කුමක් ද?
- (1) කොටස් නිකුත් කිරීම, ණය ගෙවීම, ණය පොළී ගෙවීම
 (2) කොටස් නිකුත් කිරීම, ආදායම් බදු ගෙවීම, ලාභාංශ ගෙවීම
 (3) කල්බදු මූලික ගෙවීම, කල්බදු ණය ගෙවීම, කල්බදු පොළී ගෙවීම
 (4) කල්බදු ණය ගෙවීම, ණය මුදල් ලබා ගැනීම, ලාභාංශ ගෙවීම
 (5) ණය මුදල් ලබා ගැනීම, ලාභාංශ ගෙවීම, ලාභාංශ ලැබීම (.....)

19. සීමිත සුලෝචන පොදු සමාගමේ 2014.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් උපුටාගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ.

| | |
|---|-----------|
| | රු |
| සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය | 2 500 000 |
| වරණිය කොටස් ප්‍රාග්ධනය (නිදහස් කළ හැකි) | 1 000 000 |
| ප්‍රත්‍යාගණන සංචිතය | 150 000 |
| රඳවාගත් ඉපයුම් | 250 000 |

- 2014/2015 වර්ෂය තුළ කොටසක් රු 50 බැගින් සාමාන්‍ය කොටස් 10000ක්ද, කොටසක් රු 50ක් බැගින් වරණිය කොටස් 20000ක්ද නිකුත් කර එකවර මුදල් ලබාගන්නා ලදී.
- 2015.03.31න් අවසන් වර්ෂයේ ලාභය රු 180 000කි.
- පොදු සංචිතයට රු 60 000ක් මාරු කළ යුතුය.
- රු 100 000ක සංචිත ප්‍රාග්ධන කිරීමට තීරණය කර ඇත.
- රු 120 000ක හිමිකම් නිකුත්වත් කර ඇත.
- ප්‍රථම වරට ඉඩම ප්‍රත්‍යාගණනය කිරීමෙන් රු 90 000ක අලාභයක් සිදු වී ඇත.

ඉහත ගනුදෙනු වාර්තා කිරීමෙන් පසු ව්‍යාපාරයේ මුළු හිමිකම වන්නේ

(1) රු 3 220 000 කි. (2) රු 3 610 000 කි.
 (3) රු 3 400 000 කි. (4) රු 3 700 000 කි.
 (5) රු 5 700 000 කි. (.....)

- ▲ ප්‍රශ්න අංක 20, 21 සහ 22ට පිළිතුරු සැපයීම සඳහා පහත තොරතුරු භාවිත කරන්න.
- සීමිත දුන්හිඳ පොදු සමාගමේ වර්ෂ දෙකක මූල්‍ය තත්ත්ව ප්‍රකාශවලින් උපුටාගත් අයිතම කිහිපයක් පහත දැක්වේ.

| | | |
|---|------------|------------|
| | (රු000) | |
| | 2015/03/31 | 2014/03/31 |
| සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය | 6300 | 5000 |
| නිදහස් කළ නොහැකි වරණිය කොටස් ප්‍රාග්ධනය | 2500 | 2500 |
| රඳවාගත් ඉපයුම් | 450 | 150 |
| ණය හිමියෝ | 500 | 300 |
| ආදායම් බදු වෙන් කිරීම | 150 | 200 |
| උපචිත වරණිය ලාභාංශ | 150 | 250 |

- අතිරේක තොරතුරු
1. වර්ෂය තුළ ගෙවූ ආදායම් බදු රු 400 000 කි.
 2. ගෙවූ සාමාන්‍ය කොටස් ලාභාංශ රු 250 000ක් හා වරණිය කොටස් ලාභාංශ 500 000කි.
 3. දේපල පිරිසිදු හා උපකරණ ප්‍රත්‍යාගණනයෙන් රු 80 000ක ලාභයක් ලද අතර, එය ප්‍රාග්ධන කර ඇත.
 4. වාර්ෂික ඝෂය වටිනාකම රු 150 000
 5. ව්‍යාපාරය පාවිච්චි කළ ලීබඩු රු 200 000කට විකුණා ඇති අතර මෙයින් රු 50 000ක ලාභයක් ලැබී ඇත.

20. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂයේ බදු පෙර ලාභය වන්නේ
 (1) රු 300 000 කි. (2) රු 1 050 000 කි. (3) රු 1 100 000 කි.
 (4) රු 1 300 000 කි. (5) රු 1 450 000 කි. (.....)
21. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂයේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය වන්නේ
 (1) රු 800 000 කි. (2) රු 1 200 000 කි. (3) රු 1 550 000 කි.
 (4) රු 1 750 000 කි. (5) රු 1 950 000 කි. (.....)
22. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂයේ මුදල් හා මුදල් සමාන දැවල ශුද්ධ වැඩිවීම වන්නේ
 (1) රු 1 950 000 කි. (2) රු 2 220 000 කි. (3) රු 2 420 000 කි.
 (4) රු 2 500 000 කි. (5) රු 3 170 000 කි. (.....)
23. දළ ලාභ අනුපාතය වෙනස්වීමට බලපාන හේතු ඇතුළත් නිවැරදි කාණ්ඩය කුමක්ද?
 (1) විකුණුම් මිල, භාණ්ඩවල පිරිවැය, විකුණුම් මිශ්‍රය, වැරදි තොග තක්සේරුව
 (2) විකුණුම් මිල, භාණ්ඩවල පිරිවැය, මෙහෙයුම් වියදම්, වැරදි තොග තක්සේරුව
 (3) විකුණුම් මිල, භාණ්ඩවල පිරිවැය, වැරදි තොග තක්සේරුව, වෙළඳ වට්ටම්
 (4) විකුණුම් මිල, භාණ්ඩවල පිරිවැය, වැරදි තොග තක්සේරුව, තොග විනාශ වීම
 (5) විකුණුම් මිල, භාණ්ඩවල පිරිවැය, වැරදි තොග තක්සේරුව, ශුද්ධ උපලබ්ධි අගය (.....)
24. සීමිත දිදුල පොදු සමාගමේ තොරතුරු කීපයක් පහත දැක්වේ.
 රු'000
 ආරම්භක තොගය 10
 අවසාන තොගය 20
 විකුණුම් පිරිවැය 60
 මෙහෙයුම් වියදම් 40
 විකුණුම් 90
 අවසාන ජංගම වත්කම් 50
 අවසාන ජංගම වගකීම් 10
 ඉහත සමාගමේ තොග පිරිවැටුම් අනුපාතය (වාර ගණන) හා දළ ලාභ අනුපාතය පිළිවෙලින්
 (1) 1/4 හා 50% කි.
 (2) 2 හා 50% කි.
 (3) 3 හා 50% කි.
 (4) 4 හා 33 1/3% කි.
 (5) 6 හා 33 1/3% කි. (.....)
25. නිෂ්පාදන සමාගමක් නිෂ්පාදන ඒකක පදනම මත පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරන විටකදී යොදා ගනු ලබන නිවැරදි අන්තර්ග්‍රහණ අනුපාතය වන්නේ,
 (1) අයවැය ගත මුළු නිෂ්පාදන පිරිවැය (2) අයවැය ගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය
 අයවැය ගත නිමැවුම් ඒකක සංඛ්‍යාව අයවැය ගත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව
 (3) සත්‍ය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (4) අයවැය ගත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව
 අයවැය ගත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව අයවැය ගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය
 (5) සත්‍ය නිෂ්පාදන ඒකක සංඛ්‍යාව (.....)
 සත්‍ය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය
26. සෙවණ උළු නිෂ්පාදකයෝ විශේෂිත උළු වර්ගයක් නිෂ්පාදනය කරයි. ඒ සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය අයිතමයකට අදාළ දත්ත පහත වේ.
 අවම පරිභෝජනය දිනකට ඒකක 800
 සාමාන්‍ය පරිභෝජනය දිනකට ඒකක 1 000
 අවම ඇණවුම් කාලය දින 3
 සාමාන්‍ය ඇණවුම් කාලය දින 4
 උපරිම තොග මට්ටම ඒකක 8 000
 මෙම අමුද්‍රව්‍ය අයිතමයට අදාළ යළි ඇණවුම් මට්ටම හා යළි ඇණවුම් ප්‍රමාණය පිළිවෙලින් ඒකක
 (1) 4000ක් හා 2400 කි.
 (2) 4000ක් හා 3200 කි.
 (3) 6000ක් හා 3200 කි.
 (4) 6000ක් හා 4000 කි.
 (5) 6000ක් හා 4400 කි. (.....)

▲ ප්‍රශ්න අංක 27 සහ 28ට පිළිතුරු සැපයීම සඳහා පහත තොරතුරු භාවිත කරන්න.

සීමිත ඉසුරු සමාගමේ 2015 මාර්තු මාසය සඳහා පිළියෙල කරන ලද වැටුප් ලේඛනයේ එකතු තීරුවලින් ලබාගත් තොරතුරු කීපයක් පහත දැක්වේ.

| | |
|--------------------------------------|------------|
| | (රු. 000) |
| මූලික වැටුප | 240 |
| දීමනා | 60 |
| දළ වැටුප | 300 |
| අඩුකිරීම් : වැටුප් අත්තිකාරම් | (20) |
| සේ.අ. අරමුදල් 10% | (30) |
| ශුද්ධ වැටුප | <u>250</u> |
| සේව්‍යයාගේ දායකයන් | |
| සේ.අ. අරමුදල් 15% | 45 |
| සේවක භාර අරමුදල් 3% | 9 |

වැටුප් හා සම්බන්ධ සියලුම ගෙවීම් අදාළ මාසයෙන් පසු මාසයේ පළමු සතිය තුළ කරනු ලැබේ.

27. ඉසුරු සමාගමේ මාර්තු මාසයේ ආදායම් ප්‍රකාශනයට හඳුනා ගත යුතු වැටුප් හා සම්බන්ධ මුළු වියදම වන්නේ,
 (1) රු 250 000 කි. (2) රු 300 000 කි. (3) රු 304 000 කි.
 (4) රු 354 000 කි. (5) රු 384 000 කි. (.....)

28. 2015.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වැටුප් හා සම්බන්ධව වගකීම් ලෙස හඳුනා ගත යුතු මුළු වටිනාකම කොපමණද?
 (1) රු 250 000 (2) රු 295 000 (3) රු 334 000
 (4) රු 344 000 (5) රු 374 000 (.....)

29. ව්‍යාපාරයක 2015 ජනවාරි හා පෙබරවාරි මාසවල එක්තරා භාණ්ඩයක තොරතුරු පහත දැක්වේ.
 (i)

| | | |
|----------------|--------------------|----------------------|
| | ජනවාරි (රු) | පෙබරවාරි (රු) |
| විකුණුම් ආදායම | 2 000 000 | 3 000 000 |
| ලාභය | 300 000 | 500 000 |

(ii) ඉහත කාලය තුළ ස්ථාවර පිරිවැය, ඒකක විචල්‍ය පිරිවැය, ඒකක විකුණුම් මිල වෙනස් වී නැත.
 දායක විකුණුම් අනුපාතය කුමක් ද?
 (1) 10% (2) 20% (3) 25% (4) 40% (5) 50% (.....)

30. ආයෝජන තීරණ ඇගයීමේ ශිල්ප ක්‍රමවලට අදාළ ව පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද?
 (1) පිළිගෙවුම් කාල ක්‍රමයේදී මුදලේ කාල අගය සැලකිල්ලට නොගනී.
 (2) ගිණුම්කරන ප්‍රතිලාභ අනුපාතය ගණනය කිරීමේදී මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගනී.
 (3) ශුද්ධ වර්තමාන අගය ගණනය කිරීමේදී මුදලේ කාල අගය සැලකිල්ලට නොගනී.
 (4) ශුද්ධ වර්තමාන අගය යනු ලැබීම් මුදල් ප්‍රවාහ හා ගෙවීම් මුදල් ප්‍රවාහ අතර වෙනසයි.
 (5) පිළිගෙවුම් කාල ක්‍රමයේදී පිළිගෙවුම් කාලයෙන් පසු මුදල් ප්‍රවාහයන් පිළිබඳ ව සැලකිලිමත් වේ.

31. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද? අසත්‍යද? යන්න හිස්තැන මත ලියන්න.

| | |
|---|--------------|
| | සත්‍ය/අසත්‍ය |
| (අ) උද්ධමනකාරී තත්ත්වයක් පවතින විටක තොගයේ පිරිවැය මැනීමට ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුතුක්‍රමය (FIFO) යොදාගත් විට අවසන් තොගයේ අගය වැඩියෙන් පෙන්නුම් කරයි. | |
| (ආ) කම්හල ආලෝක කිරීමට දැරීමට සිදුවන විදුලි වියදම එක් බිල්පතකින් ගෙවීම් කරන විට එකිනෙක දෙපාර්තමේන්තුවලට විභාජනය කිරීමේදී භූමි ප්‍රමාණය පදනම ලෙස යොදා ගැනීම යෝග්‍ය වේ. | |
| (ඉ) ඇගිලි සලකුණු යන්ත්‍රය යොදා ගනු ලබන්නේ ආයතනයක ක්‍රියාකාරී ශ්‍රම කාලය වාර්තා කිරීම සඳහා වේ. | |
| (ඊ) කර්මාන්ත ශාලාව රක්‍ෂණය කිරීමට දරන ලද පිරිවැය විචල්‍ය පිරිවැයකි. | |

32. ඇගළුම් නිෂ්පාදනය කරන කම්හලකට අදාළව පහත දැක්වෙන පිරිවැය අයිතමයන් ප්‍රාථමික පිරිවැයේ උපාංගයක්ද, නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයේ උපාංගයක් ද යන්න සඳහන් කරන්න.

| | |
|---------------------------------------|--|
| පිරිවැය අයිතමය | ප්‍රාථමික පිරිවැය/නිෂ්පාදන පොදු කාර්ය |
| (අ) මහන මැෂින් නඩත්තු පිරිවැය | |
| (ආ) මහන මැෂින් ක්‍රියාකරුවන්ගේ වැටුප් | |
| (ඉ) භාවිත කරන ලද රෙදිවල පිරිවැය | |
| (ඊ) සුපරීක්ෂණ වේතන | |

33. ව්‍යාපාරයක 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගණනය කර ඇති කෙටුම්පත් ලාභය රු 58000කි. පහත වැරදි සිදු වී ඇති බව පසුව සොයා ගෙන ඇත. (මෙම ව්‍යාපාරය පාලන ගිණුම් පවත්වා නොගනී)
- (i) රු 4600ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජර්නලයේ සටහන් කර ඇත්තේ රු 6400ක් ලෙසය.
 - (ii) ගැනුම් ජර්නලයේ එකතුව රු 4000ක් වැඩිවී ඇත.

(අ) වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ලියා දක්වන්න. (සංලක්ෂ්‍යය අවශ්‍ය නැත.)

.....

.....

.....

.....

.....

(ආ) වැරදි නිවැරදි කළ පසු ලාභය කොපමණද?

34. 2014 පෙබරවාරි 01 දිනට ව්‍යාපාරයක සුළු මුදල් ශේෂය රු 470කි. එදින රු 1530ක මුදලක් ප්‍රතිපූරණය කරන ලදී. පෙබරවාරි මාසයට අදාළ සුළු වියදම් පහත පරිදි වේ.

| | | | |
|-------------------|-----|------------------------|-----|
| | රු | | රු |
| තැපැල් ගාස්තු | 300 | පිරිසිදු කිරීමේ වියදම් | 400 |
| ලිපිලිව්‍ය ගාස්තු | 400 | විවිධ වියදම් | 300 |
| ගමන් ගාස්තු | 300 | | |

මාර්තු මාසය සඳහා සුළු මුදල් අග්‍රිමය රු 500කින් වැඩි කිරීමට තීරණය කර ඇත.

- (අ) පෙබරවාරි මාසය අවසානයේ ප්‍රතිපූරණය කළ යුතු මුදල කොපමණ ද?
- (ආ) සුළු මුදල් පොතේ **විවිධ වියදම්** විශ්ලේෂණ තීරුවේ එකතුව සටහන් කිරීමට අදාළ ද්විත්ව සටහන ලියා දක්වන්න.

.....

.....

35. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ හා විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ අතර වෙනස්කම් දෙකක් දක්වන්න.

- (i)
- (ii)

36. ක්‍රීඩා සංගමයක 2015.03.31 දිනෙන් අවසන් වර්ෂයේ මුල සිට අග දක්වාම සාමාජික සංඛ්‍යාව 50කි. වාර්ෂික සාමාජික මුදල රු 1000කි.

| | 2015.03.31 දිනට | 2014.03.31 දිනට |
|----------------------------------|--------------------|--------------------|
| සාමාජික මුදල් නොගෙවූ සාමාජික ගණන | 04 | 03 |
| ඉදිරි වර්ෂයට ගෙවූ සාමාජික ගණන | - | 01 |

එක් සාමාජිකයෙකු ඉහත වර්ෂ දෙක සඳහාම සාමාජික මුදල් හිඟ තබා ඇති අතර, 2015.03.31 දින ඔහුගේ සාමාජිකත්වය අහෝසි කරන ලදී.

වර්ෂය තුළ මුදලින් ලද සාමාජික මුදල කොපමණද?.....

37. සීමිත පොදු සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේ වගකීම දරන පාර්ශවය සහ එහිදී භාවිතා කරන ප්‍රධානතම උපකල්පනය (සංකල්පනාත්මක රාමුවට අනුව) සඳහන් කරන්න.

.....

.....

38. ඓතිහාසික පිරිවැය සංකල්පය ආරක්ෂණ සංකල්පය සමග නොගැලපෙන අවස්ථා 2ක් ලියන්න.

- (i)
- (ii)

▲ ප්‍රශ්න 39, 40 හා 41 පිළිතුරු සැපයීම සඳහා පහත තොරතුරු භාවිත කරන්න.

- හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අනුර, භාරත හා වාමර විසින් ඇති කරගත් හවුල් ගිවිසුමට අනුව ලාභාලාභ පිළිවෙළින් 3:2:1 අනුපාතයට බෙදාගැනීමටත් ඔවුන්ගේ ආරම්භක ප්‍රාග්ධන ශේෂ මත 5%ක වාර්ෂික පොළියක් ගෙවීමටත් එකඟ විය. මුළු ප්‍රාග්ධන පොළිය මුදලින් ගෙවූ අතර ප්‍රාග්ධන පොළී-අනුර රු 60 000, භාරත-රු 50 000 හා වාමර-රු 35 000 කි.
- 2014.04.01 දිනට මුළු හිමිකම් පිළිවෙළින් අනුර - රු 1240 000 භාරත - රු 990 000ක් හා වාමර - රු 735 000ක් විය.
- 2015.03.31 දිනෙන් අවසන් ගිණුම් වර්ෂය තුළදී හවුල් ව්‍යාපාරය රු 405 000 ශුද්ධ ලාභයක් වාර්තා කර ඇතත්, භාරත විසින් දරා ඇති ව්‍යාපාරයේ වාහන අළුත්වැඩියා වියදම රු 20 000 ගිණුම්වල වාර්තා කර නොතිබුණි.
- 2015.03.31 දින භාරත හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගැනීමටත්, ව්‍යාපාරයේ කීර්තිනාමය රු 900 000 ලෙස තක්සේරු කර ප්‍රාග්ධන ගිණුම තුළින් ගැලපීමටත් අනුර හා වාමර 2:1 පිළිවෙළින් අනුපාතයට ලාභාලාභ බෙදා ගැනීමටත් එකඟ විය.
- භාරතට ගෙවිය යුතු හිමිකම ණය ගිණුමකට මාරු කළ යුතුය.

39. 2015.03.31 දිනට පහත හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්වල ශේෂයන් දක්වන්න.

- අනුර
- වාමර

40. 2015.03.31 දිනට පහත හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්වල ශේෂයන් දක්වන්න.

- අනුර
- වාමර

41. 2015.03.31 දිනට භාරතගේ ණය ගිණුමට මාරුකළ යුතු වටිනාකම වන්නේ රු

42. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද? අසත්‍යද? යන්න ඉදිරියෙන් ඇති වරහන තුළ සඳහන් කරන්න.

- A - සංචිත ප්‍රාග්ධනික කිරීම හේතුවෙන් හිමිකමේ වෙනසක් සිදු නොවේ. (.....)
- B - සාමාන්‍ය කොටස් සඳහා ගෙවූ ලාභාංශ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ දක්වයි. (.....)
- C - මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුදල් හා මුදල් සමාන දෑ යන්නට බැංකු අයිතව ඇතුළත් කරයි. (.....)
- D - ඉදිරි වර්ෂය සඳහා ගෙවිය යුතු පොළිය සමග කල්බදු ණයහිමි වාරිකය ජංගම වගකීම් ලෙස දැක්විය යුතුයි. (.....)

43. 2015.03.31 දිනට සීමිත පස්දුන්රට පොදු සමාගමේ ශේෂ පිරික්සුමෙන් උපුටාගත් ශේෂ හා අතිරේක තොරතුරු පහත දැක්වේ.

| | භර (රු) | බැර (රු) |
|--------------------------|---------|----------|
| ඉඩම් ප්‍රත්‍යාගණන සංචිතය | - | 150 000 |
| ඉඩම් | 900 000 | |

- මෙම වර්ෂයේ ඉඩම රු 700 000කට ප්‍රත්‍යාගණනය කර ඇත.

අවශ්‍ය වන්නේ

(අ) මෙම ගනුදෙනුව වාර්තා කිරීමේ ද්විත්ව සටහන

.....

.....

.....

(ආ) වෙනත් විස්තීරණ ආදායම්හි උද්ධානය

.....

.....

44. සීමිත දේශාන් පොදු සමාගම 2015.03.31න් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු සපයයි.

| | (රු'000) |
|---------------------------------------|----------|
| ප්‍රකාශිත ප්‍රාග්ධනය : සාමාන්‍ය කොටස් | 4000 |
| නිදහස් කළ හැකි වරණීය කොටස් | 1000 |
| සංචිත | 2000 |
| 10% ණයකර | 500 |
| විකුණුම් | 4500 |
| විකුණුම් පිරිවැය | 3000 |

- අමතර තොරතුරු : (1) බදු පෙර ලාභය හිමිකමෙන් 10%කි.
- (2) හිමිකම මෙන් 1.5ක් මුළු වත්කම් වේ.

පහත දෑ ගණනය කරන්න.

- (අ) පොළී ආවරණ අනුපාතය
- (ආ) වත්කම් පිරිවැටුම් අනුපාතය

45. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 37 (ප්‍රතිපාදන, අසම්භව්‍ය වගකීම් හා අසම්භව්‍ය වත්කම්) අනුව අසම්භව්‍ය වගකීම් හඳුනා ගත හැකි ලක්ෂණ 2ක් දක්වන්න.

1.
2.

• ප්‍රශ්න අංක 46 හා 47 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා පහත තොරතුරු භාවිත කරන්න.

නිෂ්පාදන ආයතනයක් X හා Y යනුවෙන් භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය කරයි. එම ආයතනයේ යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත පොදු කාර්ය පිරිවැය රු 1 500 000කි. අනෙකුත් තොරතුරු පහත දැක්වේ.

(i)

| භාණ්ඩය | යන්ත්‍ර පැය | | අපේක්ෂිත නිමැවුම් ඒකක ගණන |
|--------|--------------|-------|---------------------------|
| | ඇස්තමේන්තුගත | සත්‍ය | |
| X | 5 | 4 | 500 |
| Y | 10 | 8 | 500 |

(ii) පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරනු ලබන්නේ යන්ත්‍ර පැය පදනම මතවේ.

46. X භාණ්ඩ ඒකකයක් සඳහා යන්ත්‍ර පැයකට අන්තර්ග්‍රහණය කළයුතු පොදු කාර්ය පිරිවැය කොපමණද?
.....

47. Y භාණ්ඩය සඳහා යන්ත්‍ර දෙපාර්තමේන්තුවෙන් අන්තර්ග්‍රහණය කළයුතු පොදු කාර්ය පිරිවැය වටිනාකම කොපමණද?

48. ව්‍යාපාරයක නිෂ්පාදිතයකට අදාළ තොරතුරු පහත දැක්වේ.

- ඒකකයක විකුණුම් මිල රු 500
- දායක විකුණුම් අනුපාතය 20%
- අපේක්ෂිත ලාභය රු 3 000 000
- අපේක්ෂිත ලාභයේදී විකුණුම් ඒකක ගණන 22 000

ස්ථාවර පිරිවැය කොපමණද?

49. පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණය අනුව පහත හිස්තැන්වල “අඩුවේ”, “වැඩිවේ.” ලෙස ලියන්න.

| | සමජේදන ලක්ෂ්‍යය | ආරක්ෂිත ආන්තිකය |
|-------------------------------|-----------------|-----------------|
| (i) ස්ථාවර පිරිවැය වැඩිවන විට | | |
| (ii) විකුණුම් මිල අඩුවන විට | | |

50. සමාගමක් නව ව්‍යාපෘතියක ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. ඒ සඳහා පවතින විකල්ප ව්‍යාපෘතීන් හා ඒවායේ ශුද්ධ වර්තමාන අගය (NPV) පහත පරිදි වේ. (මෙම සියළු ව්‍යාපෘතිවල මූලික ආයෝජනය සමාන වටිනාකමකින් යුක්ත වේ.)

| ව්‍යාපෘතිය | ශුද්ධ වර්තමාන අගය (NPV) |
|------------|-------------------------|
| A | 150 000 |
| B | (50 000) |
| C | 0 |
| D | 200 000 |

(අ) සමාගම තෝරාගත යුතු ව්‍යාපෘතිය කුමක්ද?
.....

(ආ) එම ව්‍යාපෘතිය තෝරාගත යුත්තේ ඇයි?
.....

අ.පො.ස. (උ.පෙළ) උපකාරක සම්මන්ත්‍රණය - 2015

33 - ශිෂ්‍යමකරණය II

පැය තුනයි

සැලකිය යුතුයි :

* පළමුවන හා දෙවන ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න හයකට පමණක් පිළිතුරු සපයන්න.

- විදුලි උපකරණ හා උපාංග අලෙවි කිරීමේ යෙදෙන සීමිත විස්තම් පොදු සමාගමේ 2015.03.31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

| | හර(රු'000) | බැර(රු'000) |
|---|------------|-------------|
| 2014.04.01 දිනට දේපල පිරියත හා උපකරණ ඉඩම් | 16 000 | |
| ගොඩනැගිලි | 5 000 | |
| මෝටර් රථ | 4 200 | |
| පරිගණක පද්ධතිය | 600 | |
| 2014.04.01 දිනට සමුච්චිත ක්‍ෂය | | |
| ගොඩනැගිලි | | 1 500 |
| මෝටර් රථ | | 1 260 |
| පරිගණක පද්ධතිය | | 120 |
| විකුණුම් | | 19 300 |
| විකුණුම් පිරිවැය | 12 000 | |
| වෙළෙඳ ලැබිය යුතු දෑ | 1 240 | |
| ගෙවූ ආදායම් බදු | 175 | |
| 10% බැංකු ණය | | 1 200 |
| කල්බදු තැන්පතු ශිෂ්‍යම | 300 | |
| ප්‍රචාරණ වියදම් | 200 | |
| 2015.03.31 දිනට තොගය (පිරිවැයට) | 350 | |
| වෙළෙඳ ගෙවිය යුතු දෑ | | 1 650 |
| වැටුප් හා වේතන | 1 800 | |
| ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (එකක් රු 20 බැගින් වූ කොටස් 500000) | | 10 000 |
| ගෙවූ ලාභාංශ | 500 | |
| 2014.04.01 දිනට ප්‍රත්‍යාගණන සංචිතය | | 700 |
| 2014.04.01 දිනට රඳවාගත් ඉපැයුම් වට්ටම් | | 7 500 |
| | 50 | 120 |
| 2014.04.01 දිනට අඩමාන ණය වෙන් කිරීම | | 100 |
| විකුණුම් කොමිස් | 20 | |
| අධ්‍යක්ෂ ඉන්ධන හා දුරකථන දීමනා | 175 | |
| විගණන ගාස්තු | 60 | |
| පරිත්‍යාග | 30 | |
| මුදල් ශේෂය | 895 | |
| බැංකු අයිරාව | | 145 |
| | 43 595 | 43 595 |

අතිරේක තොරතුරු :

- 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත දෑ සඳහා ගැලපීම් කළයුතු වේ.
- (i) 2015.03.31 දිනට තොගයේ පිරිවැය ගණනය කර ඇත්තේ ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ (FIFO) ක්‍රමයටය.
 - (ii) 2015.03.31 දිනට වෙළෙඳ ලැබිය යුතු අගයෙන් රු 80 000ක ණයගැතියෙකු 2015.04.10 දින බුන්වත් විය. ණය බේරුම් කිරීමේදී එම ණයගැති වටිනාකමින් 50%ක් පමණක් අයකර ගත හැකි බව විශ්වාස කෙරේ. ඉතිරි ණයගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කිරීමට තීරණය විය.
 - (iii) සමාගම 2014.10.01 දිනට තම භාණ්ඩ ප්‍රචාරණය කිරීම සඳහා ප්‍රචාරණ ආයතනයක් සමග වර්ෂ 2ක් සඳහා ගිවිසුමකට එළඹුණි. එදින වර්ෂ 2ක් සඳහා ගෙවන ලද රු 200 000ක් වියදමක් ලෙස ගිණුම්ගත කර ඇත.
 - (iv) සියළුම දේපළ, පිරිසත හා උපකරණ පිරිවැය මත 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්‍ෂය කළයුතු අතර ඒවා පරිපාලන කටයුතු සඳහා පමණක් භාවිත කෙරේ.
 - (v) 2014.10.01 දින මිලට ගන්නා ලද රු 400 000ක පරිගණක, ගැනුම් ගිණුමේ වාර්තා කර ඇත.
 - (vi) 2014.04.01 දින රු 1 500 000ක් වටිනා යන්ත්‍රයක් වර්ෂ 4ක කාලයක් සඳහා මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ අත්පත් කරගන්නා ලදී. මූලික තැන්පතුව ලෙස රු 300 000ක් ගෙවන ලද අතර, එය කල්බදු තැන්පතු ගිණුමට හර කර ඇත. සෑම වර්ෂයක් අවසානයේදීම කල්බදු පොළිය රු 100 000ක් ඇතුළුව රු 400 000ක කල්බදු වාරිකයක් ගෙවිය යුතුය. ප්‍රචර්ථන වර්ෂයේ ගෙවන ලද කල්බදු වාරිකය බැංකු ණය ගිණුමට හර කර ඇත. බැංකු ණය ලබාගෙන ඇත්තේ 2014.10.01 දිනදීය.
 - (vii) සමාගම සතු ඉඩම ඉදිරියෙන් අධිවේගී මාර්ගයක් ඉදිවීම නිසා හා පිවිසුම් මාර්ගයක් ආසන්නයේ නොතිබීම නිසාත් 2015.03.31 දින ඉඩම ප්‍රත්‍යාගණනයෙන් රු 1 000 000ක අලාභයක් ඇති විය. 2010.03.31 දින ඉඩම ප්‍රත්‍යාගණනයෙන් ඇති වූ අතිරික්තය ප්‍රත්‍යාගණන සංචිතයෙහි දැක්වේ.
 - (viii) ව්‍යාපාරය සතු ගොඩනැගිල්ල 2015.03.31 දින ප්‍රථම වරට රු 4 500 000කට ප්‍රත්‍යාගණනය කරන ලදී.
 - (ix) 2014/2015 ආදායම් බද්ද රු 220 000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
 - (x) සේවක අර්ථසාධක අරමුදල සඳහා සේව්‍ය හා සේවක දායකයන් පිළිවෙළින් දළ වැටුප් හා වේතනවලින් 15%ක් සහ 10%ක් වන අතර සේවක භාරකාර අරමුදලට සේව්‍යයාගේ දායකය 3%කි. වැටුප් හා වේතන ගිණුමේ දක්වා ඇත්තේ සේවක දායකය අඩු කළ පසු වැටුප් වේ.
 - (xi) 2015.03.31 දින රඳවාගත් ඉපයුම් යොදා ගනිමින් සෑම සාමාන්‍ය කොටස් පහකටම එක බැගින් සංචිත ප්‍රාග්ධනික කර ඇත.
 - (xii) 2015.03.31 දින අධ්‍යක්ෂවරු පහත සඳහන් කිරීම් ගෙන ඇත.
 - * රු 1 500 000ක ලාභාංශයක් සාමාන්‍ය කොටස් සඳහා ගෙවීමට යෝජනා කිරීම.
 - * රඳවාගත් ඉපයුම්වලින් රු 300 000ක් පොදු සංචිතයට මාරු කිරීම.

අවශ්‍ය වන්නේ:

- ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත විස්තම් පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන (සටහන් ද ඇතුළුව)
1. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය.
 2. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය.
 3. 2015.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(ලකුණු 20යි)

2. (අ) සම සමච ලාභාලාභ බෙදා ගනිමින් පවත්වා ගෙන ගිය අතුරු හා මිතුරු හවුල් ව්‍යාපාරයට 2014.04.01 දින නව හවුල්කරුවෙකු ලෙස සිතූම් බඳවා ගන්නා ලදී. ආධුනික ගිණුම් ලිපිකරු විසින් 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සකස් කළ ගිණුම්වලින් උපුටා ගැනීම් කිහිපයක් පහත දැක්වේ.

| | (රු) | (රු) |
|--------------------------|--------|---------|
| 2014.04.01 දිනට ශේෂ | හර | බැර |
| ප්‍රාග්ධන ගිණුම් - අතුරු | - | 350 000 |
| - මිතුරු | - | 250 000 |
| | | |
| ජංගම ගිණුම් - අතුරු | - | 12 000 |
| - මිතුරු | 8 000 | |
| | | |
| 2015.03.31 දිනට නොගය | 80 000 | |
| සිතූම්ගෙන් ගත් ණය | | 50 000 |
| විසර්ජනයට පෙර ලාභය | | 252 000 |

ලාභය ගණනය කිරීමේදී පහත දැක්වෙන අඩුපාඩු සිදු වී ඇති බව අභ්‍යන්තර විගණනයේදී හෙලිදරව් වී ඇත.

1. සිතූම්ගේ ණය සඳහා වාර්ෂික පොලිය රු 5 000ක් වාර්තා නොකිරීම.
2. අතුරු සහ මිතුරු විසින් සිදුකළ ගැනිලි පිළිවෙළින් රු 10 000ක් සහ රු 8 000ක් වියදම් ලෙස වාර්තා කිරීම
3. 2015.03.31 දින නොගය රු 24 000ක් අධි ගණනය වී තිබීම.
4. 2014.10.01 දින සිතූම් ඔහු සතු රු 160 000ක් වූ ගබඩා ගොඩනැගිල්ලක් ව්‍යාපාරයට යෙදවූ අතර, එදින සිටම එය වර්ෂයකට රු 12 000 බැගින් කුලියට දී වර්ෂ 2ක කුලී ආදායමක් ලබාගෙන ඉන් වර්ෂයකට අදාළ කුලිය ලාභයට ගැලපීම් කර තිබීම.
5. 2014.04.01 දින දේපළ පිරිසිදු හා උපකරණ රු 100 000ක් වූ අතර, රු 200 000ක් වටිනා උපකරණ 2014.10.01 දින අත්පත් කරගෙන ඇත. දේපළ පිරිසිදු හා උපකරණ වාර්ෂිකව පිරිවැය මත 10% බැගින් ක්ෂය කළ යුතුය.

පහත දැක්වෙන අතිරේක තොරතුරු ද ඔබට සපයා ඇත.

- A සිතූම් 2014.04.01 දින ප්‍රාග්ධනය ලෙස රු 150 000ක් රැගෙන ආ අතර එදින කීර්තිනාමය රු 90 000ක් ලෙස තක්සේරු කර ප්‍රාග්ධන ගිණුමෙන් ගැලපීමට එකඟ විය.
- B සිතූම්ගේ ප්‍රාග්ධනයට 10%ක වාර්ෂික පොලියක් හිමි වන අතර, 2015.3.31 දින වන තෙක් ඔහුට ප්‍රාග්ධන පොළී ගෙවා නැත.
- C සිතූම්ගේ ණය ගිණුම 2015.03.31 දින සිට ඔහුගේ ප්‍රාග්ධන ගිණුමට මාරු කිරීමට එකඟවිය.
- D 2015.03.31 දිනට අතුරු සහ මිතුරුගේ ප්‍රාග්ධන පොළී හා වේතන පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

| | අතුරු | මිතුරු |
|---------------------------|--------|--------|
| | රු | රු |
| ගෙවූ ප්‍රාග්ධන පොළී | 12 000 | 10 000 |
| ගෙවිය යුතු ප්‍රාග්ධන පොළී | 24 000 | 16 000 |
| ගෙවූ වේතන | 30 000 | 20 000 |
| ගෙවිය යුතු වේතන | 15 000 | 15 000 |

- අවශ්‍ය වන්නේ ;**
1. ලාභය නිවැරදි කිරීමේ ජර්නල් සටහන් (සංලක්ෂ්‍යය අවශ්‍ය නොවේ)
 2. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභාලාභ විසර්ජනය කරගන්නා ආකාරය
 3. 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් හා ප්‍රාග්ධන ගිණුම්

(ලකුණු 10)

(ආ) සීමිත විජය නිෂ්පාදන සමාගම සෙල්ලම් කාර් රථයක් (C) හා ජීප් රථයක් (J) නිෂ්පාදනය කරයි. ඒ සඳහා නිමවුම් හා ඇසුරුම් යනුවෙන් නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් ද, ආපන ශාලාවක්ද ඇති අතර, ගොඩනැගිලි අංක (1) හි නිමවුම් දෙපාර්තමේන්තුව ද ගොඩනැගිලි අංක (2)හි ඇසුරුම් දෙපාර්තමේන්තුව හා ආපනශාලාව ද පිහිටා තිබේ. සියලුම යන්ත්‍ර භාවිත කරනු ලබන්නේ නිමවුම් කාර්යය සඳහා පමණි.

- 2015.03.31 දිනෙන් අවසන් කාර්තුව සඳහා ඇස්තමේන්තුගත පොදු කාර්යය වියදම් පහත දැක්වේ.

| | රු'000 |
|-------------------------------------|--------|
| යන්ත්‍ර අළුත්වැඩියා වියදම් | 800 |
| විදුලි වියදම් (යන්ත්‍ර ධාවනය සඳහා) | 360 |
| විදුලි වියදම් (ආලෝකය) | 1 200 |
| යන්ත්‍ර ක්ෂය | 500 |
| ආපනශාලා වියදම් (ආහාර) | 270 |
| ගොඩනැගිලි කුලී - ගොඩනැගිලි (1) | 100 |
| ගොඩනැගිලි (2) | 400 |
| සේවක වැටුප් | 450 |
| ආරක්‍ෂක සේවා වියදම් - ගොඩනැගිලි (1) | 80 |
| ගොඩනැගිලි (2) | 140 |

අතිරේක තොරතුරු

-

| අයිතමය | නිමවුම් | ඇසුරුම් | ආපනශාලාව |
|--------------------------|---------|---------|----------|
| යන්ත්‍ර පිරිවැය (රු'000) | 1 000 | - | - |
| සේවක සංඛ්‍යාව | 10 | 30 | 5 |
| බිම් ප්‍රමාණය (වර්ග අඩි) | 2 000 | 3 000 | 1 000 |
| යන්ත්‍ර පැය | 5 000 | - | - |
| ශ්‍රම පැය | 5 000 | 12 000 | 1 000 |

- නිමවුම් දෙපාර්තමේන්තුව යන්ත්‍ර පැය පදනමක්, ඇසුරුම් දෙපාර්තමේන්තුව ශ්‍රම පැය පදනමක්, මත පොදු කාර්යය පිරිවැය අන්තර්ග්‍රහණය කරනු ලබයි.
- කාර්තුව සඳහා ඇස්තමේන්තු ගත පිරිවැය තොරතුරු පහත දැක්වේ.

| | කාර් රථය (C) | ජීප් රථය (J) |
|----------------------|--------------|--------------|
| ප්‍රාථමික පිරිවැය රු | 1 050 | 1 200 |
| යන්ත්‍ර පැය | 2 | 1 |
| ශ්‍රම පැය | 1 | 2 |

- ගොඩනැගිලි (2)හි ආරක්‍ෂක සේවකයින් යොදවා ඇත්තේ අනෙකුත් සේවකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙනි.

අවශ්‍ය වන්නේ :

1. විභජන පදනම ද දක්වමින් පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව,
2. ආපන ශාලාවේ පොදු කාර්ය පිරිවැය සුදුසුම පදනම යොදා ගනිමින් නැවත විභාජනය,
3. එක් එක් නිෂ්පාදන දෙපාර්තමේන්තුව සඳහා පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත,
4. සෙල්ලම් කාර් රථයක(C) හා ජීප් රථයක(J) නිෂ්පාදන පිරිවැය

(ලකුණු 10)
(මුළු ලකුණු 20)

3. (අ) මෝටර් රථ අළුත්වැඩියා කිරීම සඳහා 2015.01.01 දින ආරම්භ කළ දිල් රුවන්ගේ ව්‍යාපාරයේ එදින සිදුකළ ගනුදෙනු පහත දැක්වේ.
 1. දිල් රුවන් රු 300 000ක මුදලක් ද, රු 300 000 වටිනා මෝටර් රථ අළුත්වැඩියා උපකරණ ද, ව්‍යාපාරයට යොදවන ලදී.
 2. වසරකට රු 160 000ක ගොඩනැගිලි කුලී අත්තිකාරමක් ගෙවමින් ගොඩනැගිල්ලක් කුලියට ගන්නා ලදී.
 3. රු 100 000 වටිනා මෝටර් රථ අළුත්වැඩියා උපකරණ මිල දී ගන්නා ලදී.

2015.03.31 දිනෙන් අවසන් කාර්තුව තුළදී සිදුකළ ගනුදෙනුවල සාරාංශයක් පහත දැක්වේ.

4. අළුත්වැඩියා සේවා සැපයීමෙන් රු 320 000 සේවා ආදායමක් ඉපැයූ අතර ඉන් රු 100 000ක් 2015.03.31 දිනට ලැබිය යුතුව ඇත.
5. මෝටර් රථ අළුත්වැඩියා ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රු 40 000ක් මුදලින් ගෙවා ඇති අතර, තවත් රු 20 000ක් 2015.03.31 දිනට ගෙවිය යුතුය.
6. විදුලි සහ ජල බිල්පත් ලෙස කාර්තුව තුළ දී රු 27 000ක් මුදලින් ගෙවා ඇත.
7. මසකට රු 10 000 බැගින් සේවක වේතන ගෙවා ඇත.
8. අළුත්වැඩියා උපකරණ වාර්ෂිකව 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්‍ෂය කරනු ලැබේ.
9. මිලදීගත් අළුත්වැඩියා ද්‍රව්‍යවලින් රු 20 000ක තොගයක් කාලපරිච්ඡේදය තුළ දී භාවිත කර ඇත.

අවශ්‍ය වන්නේ

1. 2015.03.31 දිනෙන් අවසන් කාර්තුව සඳහා ඉහත සඳහන් ගනුදෙනු පහත සඳහන් ගිණුම්කරණ සමීකරණයට වාර්තා කරන්න.

$$\begin{array}{ccccccc}
 \text{මෝටර් රථ} & & \text{මෝටර් රථ} & & \text{වෙළෙඳ ලැබිය} & & \text{ඉදිරියට} & & \text{වෙළෙඳ} \\
 \text{අළුත්වැඩියා} & + & \text{අළුත්වැඩියා} & + & \text{යුතු දෑ} & + & \text{කළ} & + & \text{ගෙවිය යුතු} \\
 \text{උපකරණ} & & \text{ද්‍රව්‍ය} & & & & \text{ගෙවීම්} & = & \text{දෑ} \\
 & & & & & & & & \text{හිමිකම්}
 \end{array}$$

2. කාලච්ඡේදයේ ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කිරීම සඳහා ප්‍රකාශනයක්
3. 2015.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ධෘතයන්

(ලකුණු 10 යි)

(ආ) ශ්‍රී බඩු විකුණුම් ව්‍යාපාරයක් වන සුදර්ශන ව්‍යවසායය 2015.03.31 දිනෙන් අවසන් මාසයට අදාළ ණයට විකුණුම් හා ඒ සම්බන්ධ ගනුදෙනු ගිණුම් ලිපිකරුවෙකු විසින් පහත පරිදි සටහන් කරනු ලැබ ඇත.

| දිනය | විස්තරය | සුරංජිත් | දයාවංශ | සුදේශ් | කරුණාසිරි | මොහොමඩ් |
|-------|------------------------------------|----------|-----------------|-----------------|-----------------|---------|
| 03.01 | ශේෂය | 15 000 | 100 000 | 110 000 | - | 55 000 |
| 03.05 | විකුණුම් | | 150 000 | | | |
| 03.08 | වෙක්පත් ලැබීම් දුන් වට්ටම් | | | 75 000 3 000 | | |
| 03.10 | විකුණුම් | | | | 200 000 | |
| 03.14 | ආපසු එවුම් | | | | 20 000 | |
| 03.18 | වෙක්පත් ලැබීම් දුන් වට්ටම් | | 95 000 5 000 | | | |
| 03.21 | අගරු වෙක් දුන් වට්ටම් අහිමි කිරීම් | | 95 000 5 000 | | | |
| 03.25 | බොල් ණය කපා හැරීම | 15 000 | | | | |
| 03.27 | වෙක්පත් ලැබීම් දුන් වට්ටම් | | | | 76 000 4 000 | |
| 03.30 | විකුණුම් | | | | | 120 000 |

අතිරේක තොරතුරු

1. 2014.03.31 දිනෙන් අවසන් වර්ෂයේ රුවන්ක නැමති ණය ගැතියෙකුගෙන් කපා හරින ලද රු 10 000ක ණය මුදලක් 2015.03.07 දින මුදලින් ආපසු ලැබී ඇත.
2. සෑම ණයට විකුණුමකදීම ප්‍රදර්ශිත විකුණුම් මිල මත 10%ක වෙළඳ වට්ටමක් අඩුකර ඇතත් ඉහත වගුවෙහි විකුණුම් හා ආපසු එවුම් ප්‍රදර්ශිත විකුණුම් මිලට දක්වා ඇත.
3. සෑම මාසයකම අවසාන ණයගැති ශේෂය මත 5%ක අඩමාන ණය වෙන් කිරීමක් කරනු ලැබේ.

අවශ්‍ය වන්නේ

2015 මාර්තු මාසය සඳහා පහත සඳහන් දෑ සකස් කිරීම.

1. විකුණුම් ජර්නලය
2. විශ්ලේෂණ තීරු සහිතව ලැබීම් ජර්නලය (බැංකු)
3. බොල් හා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම

(ලකුණු 05 යි)
(මුළු ලකුණු 15යි)

4. (අ) 2015 මාර්තු 31 දිනට **ශයනිගේ** ව්‍යාපාරයේ ණයගැති පාලන ගිණුමේ ශේෂය රු 80 000 විය. එය ණයගැති ශේෂ ලැයිස්තුවේ එකතුව සමඟ එකඟ නොවීය. මෙම වෙනසට හේතු විමර්ශනයේදී පහත තොරතුරු අනාවරණය විය.
 1. ණයගැති ලෙජරයේ ශේෂ ලැයිස්තුව පිළියෙල කිරීමේදී රු 5 000ක හර ශේෂයක් හා රු 500ක බැර ශේෂයක් මගහැරී ඇත.
 2. කසුනිට ණයට විකුණුම් රු 6 100ක් විකුණුම් ජර්නලයේ සටහන් කර තිබුණේ රු 1 600ක් ලෙසය.
 3. ණයගැති පාලන ගිණුමට සටහන් කළ විකුණුම් තුළ රු 40 000කට ණයට විකුණන ලද මෝටර් රථයක වටිනාකම ද ඇතුළත් ව ඇත.
 4. ණයගැතියෙකු වූ පියුම්ගෙන් ලැබුණු රු 3 100 ඇයගේ ගිණුමේ රු 1 300 ලෙස සටහන් කර තිබුණි.
 5. රු 3 000 ණයගැතියකුගෙන් ලද වෙක්පත, අගරුවීම ඔහුගේ ගිණුමේ පමණක් සටහන් කර ඇත.
 6. පොත්වලින් සම්පූර්ණයෙන්ම මගහැරී ඇති බැරපතේ වටිනාකම රු 2 500කි.
 7. ණයගැතියෙකුට දෙන ලද රු 1 000ක වට්ටමක් ව්‍යාපාරය විසින් අහිමි කර ඇති අතර, එය අදාළ ණයගැති ගිණුමේ පමණක් සටහන් කර ඇත.
 8. ණයගැතියකු වූ සඳුනිගේ රු 8 000ක ශේෂය අයකර ගැනීමට නොහැකි බව තහවුරු වීම නිසා එය බොල්ණය ලෙස කපා හැරීමට තීරණය කලද, ඒ පිළිබඳ කිසිදු සටහනක් පොත්වල වාර්තා වී නොමැත.

අවශ්‍ය වන්නේ

1. අදාළ ගැලපීම් සමඟ ණයගැති පාලන ගිණුම
2. ඉහත ගැලපීම් සිදුකිරීමෙන් පසු ණයගැති පාලන ගිණුමේ ශේෂය හා ගැලපීම් කිරීමට පෙර ශේෂ ලැයිස්තුවේ එකතුව සංසන්දනය කිරීමේ ලේඛනය

(ලකුණු 10 යි)

(ආ) 2015 මාර්තු 31 දිනට **අරලිය ව්‍යාපාරය** විසින් පිළියෙල කළ බැංකු ගිණුමේ රු 21 500ක බැර ශේෂයක් පෙන්නුම් කළ අතර එය එදිනට වූ බැංකු ප්‍රකාශයේ ශේෂය සමඟ සම නොවිණි. බැංකු ප්‍රකාශය ලැබුණු පසු වෙනසට හේතු ලෙස පහත සඳහන් දෑ හඳුනා ගන්නා ලදී.

1. පහත සඳහන් වෙක්පත් හැන්පත් කිරීම් හා ඒවා නිශ්කාෂණය වී තිබූ ආකාර පහත පරිදි වේ.

| වෙක්පත් අංකය | තැන්පතු දිනය | නිශ්කාෂණය වූ දිනය | වටිනාකම රු. |
|--------------|----------------|-------------------|-------------|
| 043250 | 2015 මාර්තු 30 | 2015 අප්‍රේල් 02 | 4 500 |
| 215412 | 2015 මාර්තු 31 | 2015 අප්‍රේල් 03 | 33 500 |
| 721210 | 2015 මාර්තු 31 | 2015 අප්‍රේල් 03 | 16 000 |
2. මාර්තු මාසය තුළ දී බැංකුව විසින් සෘජුවම ව්‍යාපාරයේ ගිණුමෙන් අඩුකිරීම් පහත පරිදි වේ.

| වෙක් පොත් ගාස්තු | රු |
|------------------|-------|
| අයිරා පොළී | 400 |
| බැංකු ගාස්තු | 1 800 |
| | 450 |
3. 2015 මාර්තු 20වැනි දින රු 20 000ක් වූ කල්බදු වාරිකය ස්ථාවර නියෝග මත බැංකුව විසින් ගෙවා ඇත.
4. ණය හිමියන්ට නිකුත් කරන ලද පහත සඳහන් වෙක්පත් පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.

| වෙක්පත් අංකය | නිකුත් කළ දිනය | බැංකුව ගෙවූ දිනය | වටිනාකම |
|--------------|----------------|------------------|---------|
| 010253 | 2015 මාර්තු 26 | 2015 අප්‍රේල් 10 | 35 000 |
| 010262 | 2015 මාර්තු 31 | 2015 අප්‍රේල් 04 | 16 500 |
| 010284 | 2015 මාර්තු 31 | 2015 අප්‍රේල් 04 | 21 500 |
5. 2015 මාර්තු 20 දින රු 12 000කට ණය හිමියෙකුට නිකුත් කරන ලද වෙක්පතක් සඳහා ගෙවීම් නතර කරන ලෙස ව්‍යාපාරය විසින් බැංකුවට නියෝගයක් කරන ලදී. ඊට අදාළ ගැලපීමද, ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සිදු කර ඇති, නමුත් මේ වන විටත් එම වෙක්පත සඳහා මුදල් ගෙවා ඇති බව බැංකුව විසින් දන්වන ලදී.

6. 2015 මාර්තු 15 දින නිකුත් කළ රු 8900ක් වූ චෙක්පතක් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ වාර්තා කර ඇත්තේ රු 9800ක් ලෙසය.
7. ණයගැතියන් විසින් බැංකුව වෙත සෘජුවම ප්‍රේෂණය කරන ලද මුදල රු 40 300කි.

අවශ්‍ය වන්නේ

1. 2015 මාර්තු 31 දිනට අදාළ සංශෝධනයන් සහිත බැංකු ගිණුම,
2. 2015 මාර්තු මාසය සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශය

(ලකුණු 05 යි)
(මුළු ලකුණු 15යි)

5. (අ) සීමිත දේවිනිද සමාගමේ 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සංක්ෂිප්ත ආදායම් ප්‍රකාශනය හා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ උද්ධෘතයක් පහත දැක්වේ.

| ආදායම් ප්‍රකාශනය | රු'000 |
|--------------------------------------|---------|
| විකුණුම් | 20 500 |
| විකුණුම් පිරිවැය | 14 000 |
| දළ ලාභය | 6 500 |
| වෙනත් ආදායම් (ස්ථාවර තැන්පත් පොළී) | 75 |
| මෙහෙයුම් වියදම් | (3 500) |
| වෙනත් වියදම් (පරිගණක විකිණීමේ අලාභය) | (50) |
| මූල්‍ය වියදම් (ණය පොළී) | (760) |
| බදු පෙර ලාභය | 2 265 |
| ආදායම් බදු | (1 200) |
| කාලසේදයේ ලාභය | 1 065 |

| හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය | (රු'000) |
|--------------------------------|----------|
| 2014.04.01 ශේෂ | 540 |
| මුළු විස්තීර්ණ ආදායම් ලාභාංශ | 1 065 |
| | (605) |
| 2015.03.31 රඳවාගත් ඉපයුම් ශේෂය | 1 000 |

අතිරේක තොරතුරු

1. 2014.04.01 විකුණන ලද පරිගණකවල ධාරණ අගය රු 120 000කි.
2. මෙහෙයුම් වියදම් තුළ ඇතුළත් ක්ෂය වටිනාකම රු 300 000කි.
3. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් උපුටාගත් ශේෂයන් පහත දැක්වේ.

| | 2015.03.31 | 2014.03.31 |
|---------------------------|------------|------------|
| සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය | 15 500 | 15 000 |
| වරණීය කොටස් ප්‍රාග්ධනය | 10 000 | 10 000 |
| දේපල පිරියත හා උපකරණ | 7 700 | 8 000 |
| මුදල් හා මුදල් සමාන දෑ | 1 440 | 300 |
| ලැබිය යුතු පොළී | 40 | 50 |
| අනෙකුත් ජංගම වත්කම් | 3 200 | 2 900 |
| ආදායම් බදු වෙන් කිරීම | 150 | 100 |
| යෝජිත ලාභාංශ | 200 | 250 |
| උපවිත ණය පොළී | 120 | 60 |
| අනෙකුත් ජංගම වගකීම් | 860 | 750 |

4. වර්ෂය තුළ දේපල පිරියත උපකරණ ප්‍රත්‍යාගණනයක් සිදුකර නොමැති අතර 2015.03.31 දින ඡායා පිටපත් යන්ත්‍රයක් මිලට ගෙන ඇත.

අවශ්‍ය වන්නේ

1. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 07ට අනුකූලව මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සකස් කිරීම.
(මෙහෙයුම් ක්‍රියාකාරකම් වකු ක්‍රමයට ඉදිරිපත් කරන්න.)

(ලකුණු 08 යි)

(ආ) සුමග අධ්‍යාපන ආයතනය විසින් සිසුන් සඳහා දින දෙකක සම්මන්ත්‍රණයක් පැවැත්වීමට අපේක්ෂා කරයි. ඒ සඳහා සිසුන් 200ක් සහභාගි වෙතැයි අපේක්ෂා කෙරේ.
එක් සිසුවෙකුගෙන් දෙදින සම්මන්ත්‍රණය සඳහා රු 1000ක් අය කෙරෙන අතර ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම් පිළිබඳ තොරතුරු මෙසේය.

| | |
|---|--------|
| | රු |
| එක් සිසුවෙකුට දිනකට තේ හා දිවා ආහාරය සඳහා | 100 |
| ලිපිගොනු කවරයක් දින දෙක සඳහාම | 40 |
| CD තැටියක් දින දෙක සඳහාම | 60 |
| ශාලා කුලිය දිනකට | 15 000 |

- සම්මන්ත්‍රණයට අදාළ දින දෙකටම වැයවේ යැයි අපේක්ෂිත අනෙකුත් වියදම් පහත දැක්වේ.

| | |
|------------------------------|--------|
| | රු |
| විදුලිය හා වායු සමීකරණ වියදම | 8 000 |
| ශාලා සැකසීමේ වියදම් | 3 000 |
| ගබ්දවාහිනී යන්ත්‍රය | 4 000 |
| සම්පත් දායකයින් සඳහා දීමනා | 60 000 |

අවශ්‍ය වන්නේ,

- සම්මන්ත්‍රණය සඳහා වැයවේ යැයි අපේක්ෂිත ඇස්තමේන්තුගත වියදම් ආවරණය කර ගැනීමට සහභාගි කරවා ගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව ගණනය කිරීම.
- අපේක්ෂිත පරිදි සිසුන් 200ක් දෙදින සම්මන්ත්‍රණය සඳහා මුදල් ගෙවා සහභාගි වේ නම් ඉපයිය හැකි ලාභය ගණනය කිරීම.
- සුමග අධ්‍යාපන ආයතනය රු 56 000ක ලාභයක් ඉපයීම අපේක්ෂා කරන්නේ නම් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි කරවා ගත යුතු සිසුන් සංඛ්‍යාව ගණනය කිරීම.
- අපේක්ෂිත සංඛ්‍යාවට වඩා සිසුන් 50ක් සහභාගි වූයේ නම් අපේක්ෂිත ලාභයේ වැඩිවීම ගණනය කිරීම.

(ලකුණු 07 යි)
(මුළු ලකුණු 15 යි)

6. (අ) **ශ්‍රීමාල්** විසින් තමාගේ උසස් පෙළ විභාගයෙන් පසු ඔහුගේ පියාගේ මූල්‍ය සහයෝගය ඇතිව ඡායාස්ථ පිටපත් සේවාවක් තම පාසල ඉදිරිපිට ආරම්භ කිරීම පිළිබඳ සලකා බලමින් සිටින අතර, එහිදී විකල්ප අවස්ථා කිහිපයක් අතුරෙන් එඩාන් ආකර්ෂණීය අවස්ථා දෙකක් වන ඇල්ෆා හා බීටා යන්ත්‍ර දෙක පිළිබඳ ඇස්තමේන්තු ගත තොරතුරු සහිත පරිදි වේ.

| | ඇල්ෆා | බීටා |
|--|------------|------------|
| යන්ත්‍රයේ ගැනුම් මිල | රු 355 000 | 395 000 |
| අපේක්ෂිත ඵලදායී ජීව කාලය | වර්ෂ 05යි | වර්ෂ 05 යි |
| යන්ත්‍ර ගෙන ඒමේ පිරිවැය | රු 5 000 | 5 000 |
| ජීවකාලය අවසානයේ සුන්බුන් අගය | රු 40 000 | 50 000 |
| එක් ඡායා පිටපතක් සඳහා වන විචල්‍ය පිරිවැය | රු 1.50 | 1.00 |
| එක් ඡායා පිටපතක් සඳහා අය කරන ගාස්තුව | රු 6.00 | 6.00 |

- වසර පහ (05) තුළ මෙම යන්ත්‍රවලින් ලබාගැනීමට අපේක්ෂා කරන ඡායාස්ථ පිටපත් සංඛ්‍යාවන් මෙසේය.

| වසර | ඇල්ෆා | බීටා |
|-----|--------|--------|
| 1 | 30 000 | 34 000 |
| 2 | 36 000 | 42 000 |
| 3 | 40 000 | 38 000 |
| 4 | 38 000 | 34 000 |
| 5 | 20 000 | 22 000 |

- ඇස්තමේන්තු ගත වාර්ෂික පොදු කාර්යය පිරිවැය රු 80 000කි.

10%ක අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය (වට්ටම් සාධකය) පහත දැක්වේ.

| | | | | | | |
|--------------|---|-----|-----|-----|-----|-----|
| වර්ෂය | 0 | 1 | 2 | 3 | 4 | 5 |
| වට්ටම් සාධකය | 1 | 0.9 | 0.8 | 0.7 | 0.6 | 0.5 |

අවශ්‍ය වන්නේ

1. එක් එක් යන්ත්‍රයෙහි පිළිගෙවුම් කාලය ගණනය කිරීම.
2. එක් එක් යන්ත්‍රයෙහි ගිණුම්කරණ / සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතය ගණනය කිරීම.
3. එක් එක් යන්ත්‍රයෙහි ශුද්ධ වර්තමාන වටිනාකම ගණනය කර ඒ මත පදනම්ව ශ්‍රීමාල් විසින් මිලදී ගත යුත්තේ කිනම් යන්ත්‍රය දැයි හේතු සහිතව දැක්වීම.

(ලකුණු 10 යි)

(ආ) පහත සඳහන් තොරතුරු සීමිත LRP සමාගමේ 2015 මාර්තු 31 දිනෙන් අවසන් මාසය සඳහා වූ සේවක වැටුප් හා වේතනවලට අදාළ වේ.

| සේවකයාගේ අංකය | සේවකයාගේ නම | මූලික වැටුප | වෙනත් දීමනා | අතිකාල දීමනා |
|---------------|-------------|-------------|-------------|--------------|
| 0100 | සාවිත්‍රී | 50 000 | 20 000 | - |
| 0101 | කවීන් | 30 000 | 12 000 | - |
| 0102 | තරිඳු | 20 000 | 8 000 | 6 000 |
| 0103 | නිරිඳු | 18 000 | - | 12 000 |

අතිරේක තොරතුරු :

- (1) කවීන්, තරිඳු සහ නිරිඳුගෙන් පිළිවෙලින් රු 3 000, රු 2 000 සහ රු 1 500ක් මාසිකව උත්සව අත්තිකාරම් අඩු කර ගනු ලැබේ.
- (2) තරිඳුගේ රු 6 000ක මාසික කල්බදු වාරිකය හා නිරිඳුගේ රු 4 000ක මාසික බැංකු ණය වාරිකය සමාගම විසින් වැටුපෙන් අඩු කරගෙන එම ආයතනවලට යවනු ලැබේ.
- (3) සේවක අර්ථසාධක අරමුදල් හා භාරකාර අරමුදල් දායකය ගණනය කිරීම සඳහා අතිකාල දීමනා හැර අනෙකුත් සියලු ම දීමනා සැලකිල්ලට ගනු ලබන අතර සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකයන් පහත පරිදි වේ.
 සේවය දායකය 12%
 සේවක දායකය 8%
- (4) සේවක භාරකාර අරමුදල සඳහා දායකත්වය 3% කි.
- (5) සෑම මාසයකම වැටුප් හා වේතන, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ඊළඟ මාසයේ දී ගෙවීම සමාගමේ ප්‍රතිපත්තිය වේ.

අවශ්‍ය වන්නේ

1. 2015 මාර්තු මාසය සඳහා වැටුප් ලේඛනය,
2. වැටුප් හා වේතන පාලන ගිණුම
3. උපවින EPF ගිණුම

(ලකුණු 05 යි)

(මුළු ලකුණු 15 යි)

7. (අ) සීමිත ඉසුරු පොදු සමාගමේ 2014/03/31 දිනට යන්ත්‍ර ගිණුමේ ශේෂය රු 600 000ක් හා යන්ත්‍ර ක්‍ෂය වෙන් කිරීමේ ගිණුමේ ශේෂය රු 125 000ක් විය. මෙම සියළුම යන්ත්‍ර 2013/04/01 දින මිලට ගන්නා ලද අතර, එදිනට ඒවායේ ඵලදායී ජීවකාලය වසර 4ක් ලෙසත් සුන්බුන් අගය රු 100 000ක් ලෙසත් තක්සේරු කරන ලදී.
 2015/03/31 දිනෙන් අවසන් වර්ෂය තුළ පහත ගනුදෙනු සිදුවිය.
 2014/04/01 දින පිරිවැය රු 120 000ක් හා සුන්බුන් අගය රු 20 000ක් වූ යන්ත්‍රයක් රු 110 000කට විකුණන ලදී.
 2014/04/01 දින ඉතිරි යන්ත්‍ර සියල්ලෙහිම ඉතිරි ඵලදායී ජීවකාලය වසර 5ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී.

අවශ්‍ය වන්නේ

1. යන්ත්‍ර ඉවත් කිරීමට අදාළ ජර්නල් සටහන්
2. 2015/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා යන්ත්‍ර ක්‍ෂය වෙන් කිරීමේ ගිණුම

(ලකුණු 05 යි)

(ආ) පාසලක ගුරුවරුන් විසින් පිහිටුවා ගන්නා ලද “ගුරු සෙවන” නම් වූ ගුරු සුභ සාධක සංගමයට අදාළ ව 2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා තොරතුරු පහත දැක්වේ.

- 2014.04.01 දිනට සංගමය සතුව රු 80 000 මුදල් ශේෂයක් පැවති අතර, එදිනට සමුච්චිත අරමුදල රු 320 000 විය.
- 2015.03.31 දිනට සංගමයේ සාමාජිකයන් 124ක් සිටි අතර එක් අයකුගේ මාසික සාමාජික ගාස්තුව රු 200 කි. ගිණුම් වර්ෂය තුළ බඳවාගත් හා ඉවත්ව ගිය සාමාජික තොරතුරු පහත දැක්වේ.

| දිනය | බඳවාගත් සාමාජික සංඛ්‍යාව | ඉවත් වූ සාමාජික සංඛ්‍යාව |
|------------|--------------------------|--------------------------|
| 2014.07.01 | 02 | 05 |
| 2014.10.01 | 02 | - |

සංගමයට අලුතෙන් එකතු වූ සාමාජිකයන්ගෙන් නියමිත පරිදි සාමාජික මුදල් ලැබී ඇතත්, ඉවත්ව ගිය සාමාජිකයන් කාලච්ඡේදයට අදාළ සාමාජික මුදල් ගෙවා නොමැත.

- ගුරු සුභසාධක සංගමයට ආධාර පිණිස “ගුරු ප්‍රතිභා” නමින් ප්‍රසංගයක් පැවැත්වූ අතර, ටිකට්පත් අලෙවියෙන් හා සමරු කලාපය තුළින් මුදලින් රු 300 000 ආදායමක් උපයා ඇත. ඒ සඳහා ටිකට්පත් මුද්‍රණ වියදම් රු 15 000, සංග්‍රහ වියදම් රු 50 000ක් හා ප්‍රසංගයේ අනෙකුත් වියදම් රු 35 000ක් මුදලින් ගෙවා ඇත.
- 2014.04.01 දින සංගමයට රු 200 000 වටිනා පරිගණකයක් පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, ඒ සඳහා වාර්ෂිකව 25% ක්‍ෂය වෙන් කිරීමටත්, වසර 04ක කාලයක් තුළ මෙම පරිත්‍යාගය සමානව ආදායම් ලෙස හඳුනාගැනීමටත් තීරණය කර ඇත.
- ගිණුම් කාලච්ඡේදයේදී සාමාජිකයන් 12 දෙනෙකු සඳහා රු 15 000ක් බැගින් ඔවුන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර දීමනා වාර්ෂිකව ගෙවිය යුතුව තිබූ නමුත්, මුදලින් ගෙවා ඇත්තේ සාමාජිකයින් 08 දෙනෙකුට පමණි.

අවශ්‍ය වන්නේ :

“ගුරු සෙවන” සුභසාධක සංගමයේ 2015.03.31 දිනෙන් අවසන් වසර සඳහා පහත දෑ :

1. වාර්ෂික සාමාජික මුදල් ආදායම
2. ලැබීම් හා ගෙවීම් ගිණුම (මුදල් ගිණුම)
3. ආදායම් හා වියදම් ප්‍රකාශනය
4. 2015.03.31 දිනට සමුච්චිත අරමුදල ගණනය කිරීම

(ලකුණු 10 යි)
(මුළු ලකුණු 15 යි)
